



ජාතික සංවර්ධනයට දායකවීමේ අභිමානය අත්කර ගන්න!

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

උපකුලපති තනතුර සඳහා

අයදුම්පත්/නාම යෝජනා කැඳවීම

1978 අංක: 16 දරන විශ්වවිද්‍යාල පනතේ 34(1) වන වගන්තියේ සහ එහි සංශෝධනයන් හි නියමයන් ප්‍රකාරව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා අයදුම්පත් හෝ නාම යෝජනා කැඳවනු ලැබේ.

පූර්වෝක්ත පනත අනුව උපකුලපති පූර්ණ කාලීන නිලධාරියෙක් වේ. ඔහු/ඇය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක, අධ්‍යයන නිලධාරියා සහ ගණන් දීමේ නිලධාරියා ද වේ. ඔහු/ඇය නිල බලයෙන් පාලක සභාවේ හා ස්වාධීන සභාවේ සාමාජිකත්වය දරන අතර මූල්‍ය ද හොබවයි.

ඉහත සඳහන් විශ්වවිද්‍යාල පනත සහ එහි සංශෝධනයන්ට අනුව උපකුලපති කලින් ඉවත් කළහොත් හෝ සේවය අත්හැර ගියහොත් හෝ හැර වසර තුනක කාලයක් සඳහා පත්කරනු ලබන අතර ඔහු/ඇය වයස අවුරුදු හැට පහ (65) සම්පූර්ණ වනතුරු හෝ උපකුලපති තනතුරේ කාලය අවසන් වනතුරු හෝ යන දෙකෙන් පූර්වයෙන් එළඹෙන දිනය තෙක් සේවය කළ යුතු වේ.

උපකුලපතිවරයා අධ්‍යයන කාර්යයන් හි නායකත්වය, කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම, මෙහෙයවීම සහ හඳුන්වා දීම, පාලක සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාලයේ පරිපාලනය සම්බන්ධයෙන් වගකිව යුතු වේ. එබැවින් ඔහු අධ්‍යයන උත්කෘෂ්ටතාවය, පාරදෘෂ්‍යභාවය, වගකීම, ප්‍රජාතාන්ත්‍රික කළමනාකරණය හා සාධනීය අපේක්ෂානී නායකත්ව මූලධර්ම අනුගමනය කොට සහතික කළ යුතු වේ.

පර්යේෂණ සම්බන්ධ හසල දැනුමක්, ප්‍රත්‍යක්ෂ නායකත්ව ගුණාංග හා විවිධ අභිරුචි කණ්ඩායම් සමග වාස්තවිකව ගනුදෙනු කළ හැකි අන්තර් පෞද්ගලික සම්බන්ධතා, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් හා තීරණ සාධනීය ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ කැපවීම ඇතුළු උසස් ශාස්ත්‍රීය ජයග්‍රහණ වාර්තාවක් සාර්ථක අපේක්ෂකයා සතුව තිබිය යුතු වේ. විශ්වවිද්‍යාලයක ගුණාත්මක භාවය හා මෙහෙවර පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ ප්‍රජාව කෙරෙහි වගකීමක් ඔහු/ඇය වෙත තිබිය යුතුය. (අයදුම්පත්‍ර හෝ නාමයෝජනා සඳහා විස්තර <http://www.uwu.ac.lk> වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබා ගත හැකිය.)

උපකුලපතිවරයා අධ්‍යයන තනතුරකට හිමි ඉහළ වැටුප් පරිමාණයේ තබන අතර, වැටුපෙන් 15% ක සංග්‍රහ දීමනාවක් ලැබීමට හිමිකම් ලබයි.

අයදුම්පත්‍ර හෝ නාම යෝජනා පත්‍රය සමග පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වේ.

1. උපන් දිනය ඇතුළුව අයදුම්කරු/නාමිකයාගේ සම්පූර්ණ ජීව දත්ත තොරතුරු (අයදුම්කරුවන්/නාමිකයන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතු අතර අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 63 ට අඩු විය යුතුය)
2. අයදුම්කරු තෝරා ගනු ලැබුවහොත් විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා ඉටු කිරීමට බලාපොරොත්තු වන දැක්ම පිළිබඳ ප්‍රකාශයක්
3. වත්මන් උපකුලපතිවරයා අයදුම්කරුවෙකු වේ නම් හෝ මීට පෙර විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය හෙබවූ අයෙකු අයදුම්කරුවෙකු වේ නම්, ඔහුගේ/ඇයගේ පළමු ධුර කාලය තුළ සිදු කළ ජයග්‍රහණ ඉස්මතු කරන වාර්තාවක්
4. නාම යෝජනාවක් නම්, නාමිකයාගේ කැමැත්ත සහිත ලිපියක්
5. අයදුම්කරුවන්/නාමිකයන් රාජ්‍ය සේවය, සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හැර වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක සේවයෙහි නියුක්ත වන්නේ නම් තනතුර සඳහා තෝරා ගනු ලැබුවහොත් ඔහු සේවයෙන් නිදහස් කළ හැකි බවට සේවා යෝජකයාගෙන් ලිපියක්

2020 මැයි 04 දින නිකුත් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛ අංක 02/2020 හි ඇමුණුම I හි දක්වා ඇති ලකුණු පත්‍රයේ ඇති නිර්ණායක හා මූලිකාංග අනුව සෑම අපේක්ෂකයෙකුම ඇගයීම් කමිටුව විසින් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරනු ලැබේ.

ඇගයීම් කමිටුව විසින් ලැයිස්තුගත කර විශ්වවිද්‍යාල පාලක සභාව විසින් අනුමත කරන ලද සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් අවම වශයෙන් විනාඩි දහයක (10) හෝ උපරිම විනාඩි පහළවක (15) කාල සීමාවකට යටත්ව අදහස් ඉදිරිපත් කිරීමක් සඳහා විශේෂ පාලක සභා රැස්වීමට කැඳවනු ලැබේ.

2020 මැයි 04 දින නිකුත් කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වක්‍රලේඛ අංක 02/2020 හි දක්වා ඇති පිළිගත් ක්‍රියා පටිපාටියට අනුව අයදුම්කරුවන්/නාමිකයන් අතරින් සුදුසුකම් ලැබූ නිදෙනෙකුගේ (03) නම් නිර්දේශ කර පිළියෙල කර විශේෂ සභා රැස්වීමේ වාර්තාව උපකුලපති තනතුරට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබේ.

අයදුම්පත් හෝ නාම යෝජනා 2020 ජූලි 13 වන දින පස්වරු 3.30 හෝ ඊට පෙර ලැබෙන පරිදි ලේඛකාධිකාරී/පාලක සභා ලේකම්, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, පස්සර පාර, බදුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ පෞද්ගලිකව පැමිණ භාර දීම කළ යුතු වේ

අයදුම්පත්‍ර හා නාමයෝජනා සහ අදාළ ලේඛණ බහාලන ලිපිකවරයේ ඉහළ වම් කෙළවරෙහි “උපකුලපති තනතුර” ලෙස සඳහන් කළ යුතු වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

වැඩබලන ලේඛකාධිකාරී/පාලක සභා ලේකම්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය